

අධිකාරීය සාර්ථකය

පුද්ගලයෙකු ආතතිය පැන නැගින්හේ එම පුද්ගලයාට දුරාගත හැකි ප්‍රමාණය ඉක්මවා අභ්‍යන්තර හා බාහිරව බලපෑම් ඇති විම නිසාය. තරුණ විය ඉක්මවා සිටින වැඩිහිටියන්ට අනුව ඔවුන්ගේ පිටතවල වඩාත් තොඳම කාලය පාසල් අවධියයි.

වර්තමාන සමාජයේ පිටතවන සිසුන් හට ඇතිවන ආතතින් දුරා ගැනීමේ හැකියාව පරික්ෂා කිරීමේදී නව පරිසර වලට අනුගතවීම, විශාල වැඩ කොටසක් තුළනය කිරීම, නව මිතුර්න් ඇති කර ගැනීම, ස්වාධීන විම හා පිටතයේ විවිධ අවස්ථාවන් හට හැඩ ගැසීම වැනි හැකියාවන් ඇති බව පෙනී යයි. නමුත් සමහර සිසුවියන්ට එසේ මුහුණ දීමට තොහැකි බව ද පෙනී යයි. පුද්ගලයෙකුගේ දෙනික කටයුතු සාර්ථකව කර ගෙන යාම සඳහා යම්කිසි ආතති මට්ටමක් තිබිය යුතුය. එහෙත් ආතතිය පුද්ගලය යම්කිසි කාර්යයක මෙහෙය වනවා වෙනුවට ඔහු / ඇය කායික හා මානසික වශයෙන් අසමතුලිත බවට පත් කරයි නම් එම ආතතිය එලදායී තොවන ආතතියයි. මෙම එලදායී තොවන ආතතිය ප්‍රමාණය ඉක්මවා ගිය වට මහෝ විද්‍යාත්මක ප්‍රතිකර්ම යෙදීම අපහසුය. ඒ නිසා පූර්ව ආතති මට්ටමේදී එය හඳුනාගෙන ප්‍රතිකර්ම යෙදිය යුතුය. මේ අනුව මෙම කාර්ය මුළුක පර්යේෂණය මගින් කොළඹ ප්‍රධාන බාලිකා විද්‍යාලක කණිෂ්ඨ ද්වීතික සිසුවියන්ගේ පූර්ව ආතති තත්ත්වය මග හැරවීම පිනිස සිදුකරන ලදී.

මෙම කාර්ය මූලික පර්යේෂණය සඳහා පාසල් උපදේශනයට යොමුවූ කණිෂ්ඨ ද්වීතික සිසුවියන් අතරන් සිසුවියන් අවදෙනෙකු තෝරා ගැනීම සිදුවිය. මෙහෙදී ඇමරිකානු සෞඛ්‍ය වෛද්‍ය ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලද “යොවනයින්ගේ ආතතිය මැනීමේ පරික්ෂණය” මගින් සිසුවියන්ගේ පූර්ව ආතති මට්ටම වල අයය සොයා ගැනීම සිදුවිය. ඒ අනුව මැදිහත් විය යුතු මට්ටමක සිසුවියන් අවදෙනෙකු හඳුනා ගනු ලැබේනි. මැදිහත්වීමට පෙර මෙම සිසුවියන් අවදෙනා සම්බන්ධ වනු නිරික්ෂණ පන්තිහාර දුරුවරුන් හා තේවාසිකාගාර පාලිකාව මගින් ලබාගැනීම සිදුවිය. ඉන්පසු එම සිසුවියන් අවදෙනා හා ඔවුන්ගේ දෙමාපියන්ට ප්‍රශ්නාවලී ලබාදීම හා සම්මුඛ සාකච්ඡා පැවතෙන්වීම මගින් සිසුවියන්ට ආතතිය ඇති විමට පදනම් වූ කරනු ගනු ලැබේනු.

මෙහෙදී සිසුවියන්ට පූර්ව ආතති තත්ත්වය ඇති විමට පදනම් වූ ප්‍රබලම සාධකය පවුල ආශ්‍යාත සාධක බව හඳුනා ගැනීනි. මේට අමතරව නව පරිසරයන්ට අනුගත විමේ ගැලු ද ඇති බව හඳුනා ගැනීනි. ඒ අනුව මැදිහත්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

පළමු පියවර යටතේ තම දුරුවන්ගේ අවශ්‍යතාවයන්ට අනුව දෙමාපිය දුදරු සම්බන්ධනා ගොඩ නගා ගැනීම සඳහා දෙමාපිය දැනුවන් කිරීමේ වැඩසටහනක් පැවතෙන්වීම සිදුවිය. එහෙදී දෙමාපියන්ට හා දුරුවන්ට සුහදව කරා කිරීමට අවස්ථාවන් හා වේලාවන් ලබාදීම,

දුරුවන් දෙමාපියන්ගේ බලාපොරාත්තු වහ දැ පිළිබඳ දැනුවත් කිරීම සිදුකරන ලදී. දෙවන පියවර යටතේ යහමිතරු සංගමය මගින් සිසුවියන් පාසල අනුගත කරවා ගැනීම සිදුවිය.

තුන්වන පියවර ලෙස තේවාසිකාගාරයට සිසුවියන් ආකර්ණය කර ගැනීමට තේවාසිකාගාර පාලිකාව දැනුවත් කර සිසුවියන් නියැදියේ නාට්‍යයක් රාග දැක්වීම සිදුකරන ලදී. අවසාන පියවර ලෙස සිසුන්ගේ මනස සන්සුන් කිරීම උදෙසා ක්‍රියාකාරකම් සිදුකර දෙමාපියන්ට හා සිසුවියන්ට දිනපොතක පවරන ලද ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා කිරීමට සලස්වන ලදී.

ඉහත මැදිහත්වීම මාස තුනක කාලයක් සිදුකිරීමෙන් අනතුරුව දෙමාපියන්ගේ හා සිසුවියන්ගේ දිනපොත් පරික්ෂා කිරීමෙන් ද යොවනයින්ගේ ආතනිය මැනීමේ පරික්ෂණය නැවත සිදුකිරීමෙන් ද මැදිහත්වීමේ ප්‍රගතිය විමසා බලන ලදී.

එහිදී භූනාගත් කරුණාක් වූයේ නියැදියේ සිසුවියන් හත් දෙනෙකුගේම ආතනිය 44% - 52% අතර අගයකින් අඩුවේ ඇති බවයි.

මේ අනුව කත්තිෂ්ධ ද්‍රව්‍යීක සිසුවියන්ගේ පූර්ව ආතනි තත්ත්වයන් මග හරාවීම උදෙසා ක්‍රියාත්මක කරන ලද මෙම පර්යේෂණය මගින් සිසුවියන්ගේ පූර්ව ආතනි තත්ත්වයන් මග හරාවා ගැනීමට නැකි වේ අත්.